

1. මූල්‍ය ප්‍රකාශන

1.1 විශාලතම කළ මතය

වෙරළ ආරක්ෂක ක්‍රියාමාර්ග අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 විශාලතම කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විශාලතම කළ මතයක් පළකරනු ලැබේ.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රතිපත්ති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති

විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේ ද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 හි 24 (අ) හෝ (ආ) ඡේද ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතයක් ප්‍රථම වරට ව්‍යවහාර කිරීමේදී හටගන්නා ගිණුම්කරණ ප්‍රතිපත්තියක වෙනස්වීමක් හෝ ස්වේච්ඡාවෙන් සිදු කරන ගිණුම්කරණ ප්‍රතිපත්තියක වෙනස් කිරීමක් අනිත්‍යානුයෝගීව ව්‍යවහාර කළ යුතුය. සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මුදල් පදනම සිට උපචිත පදනමට ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් කර තිබුණද මූල්‍ය ප්‍රකාශනවල අනිත්‍යානුයෝගීව ගැලපීම් සිදුකර නොතිබුණි.	2024 මූල්‍ය ප්‍රකාශනය උපචිත පදනම මත පිළියෙල කළ අතර මෙම ගිණුම් පනතින් නිශ්චිත ආදායම් හා වියදම් පමණක් ඇතුළත් කර ඇත. එබැවින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ප්‍රමිත - 3 අනුව මූල්‍ය ප්‍රකාශනය අනිත්‍යානුයෝගීව පිළියෙල කිරීමක් සිදු නොකරන ලදී.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන අනිත්‍යානුයෝගීව නිවැරදි කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අරමුදල සඳහා නිසි පරිදි මූලාශ්‍ර ලේඛන ආශ්‍රයෙන් ලෙජර් ගිණුම් පවත්වා නොතිබූ අතර ඒවා තුලනය කිරීමක්ද සිදු කර නොතිබුණි. විගණනයට ඉදිරිපත් කළ ශේෂ පිරික්සුමද ලෙජර් ගිණුම් ආශ්‍රයෙන් සකස් කර නොතිබුණි.	2024 මූල්‍ය ප්‍රකාශනය උපචිත පදනම මත පිළියෙල කළ අතර පනතෙහි සඳහන් ගිණුම් සඳහා පමණක් ලෙජර් ගිණුම් පිළියෙල කර එහි ශේෂය අනුව පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම ආශ්‍රයෙන් අවසන් ගිණුම් පිළියෙල කරන ලදී.	මූලාශ්‍ර ලේඛන ආශ්‍රයෙන් ලෙජර් ගිණුම් පවත්වා ඒවා නිවැරදිව තුලනය කළ යුතුය. ශේෂ පිරික්සුමද ලෙජර් ගිණුම් ආශ්‍රයෙන් සකස් කළ යුතුය.
(ආ) 2024 වර්ෂයට පෙර නඩු කටයුතු අවසන් කරන ලද නඩු වෙනුවෙන් උසාවි වෙතින් අරමුදල වෙත තවදුරටත් අයවිය යුතු දඩ මුදල් ලැබිය යුතු ආදායම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණු අතර එසේ දැක්වීමට හැකිවන පරිදි ස්වකීය පොත්පත් පවත්වාගෙන ගොස් නොතිබුණි.	පොලීසිය විසින් නඩු පවරන බැවින් මෙම දෙපාර්තමේන්තුව වෙත සියළුම නඩුවල තොරතුරු නොලැබේ. දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාල දඩ මුදල් එවනු ලබයි. එබැවින් ලැබිය යුතු දඩ මුදල් ලෙස ගිණුම්	කටයුතු අවසන් කරන ලද නඩු සහ ඒවායින් අයවිය යුතු දඩ මුදල් හඳුනාගෙන ඒවා ලැබිය යුතු ආදායම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට හැකිවන පරිදි ස්වකීය පොත්පත් පවත්වාගත යුතුයි.

පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු වේ.

- (ඇ) සමාලෝචිත වර්ෂයේදී අවසන් වූ නඩු පිළිබඳ විස්තර අරමුදල සතුව නොතිබූ අතර උසාවිවලින් හා පොලිස් ස්ථානවලින් ලැබෙන තොරතුරු මත පමණක් පදනම්ව ගිණුම් පවත්වාගෙන තිබීමෙන් සමාලෝචිත වර්ෂයේ ගිණුම් ගත කර තිබූ රු. 2,560,500 ක ආදායම හා වියදම තුළින් මුළු ආදායම හා වියදම නිරූපණය වන්නේද යන්න සනාථ කර ගත නොහැකි විය.
- 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම පොලීසිය විසින් සිදුකරනු ලබයි. එබැවින් අධිකරණ වලින් හා පොලිස් ස්ථාන වලින් ලැබෙන තොරතුරු මත අදාළ දඩ මුදල් සඳහා ත්‍යාග ගෙවීම සිදුකරනු ලබයි. මේ අවස්ථාවල අධිකරණය මගින් එවනු ලබන දඩ මුදල් එම වර්ෂයේ පවරන ලද නඩු වලට නොව ඊට පෙර වර්ෂයේ පවරන ලද නඩු වලට අදාළ වන අවස්ථාද ඇත.
- මුළු ආදායම හා වියදම හඳුනාගැනීමට හැකිවන පරිදි පද්ධතියක් හඳුන්වා දිය යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය	අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන ගොස් නොතිබුණි.	විගණන නිරීක්ෂණයට පිළිතුරු ලබා දී නොතිබුණි.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව පොත්පත් හා වාර්තා පවත්වාගෙන යායුතුය.
(ආ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2017 මැයි 09 දිනැති අංක 2018/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද 1988 අංක 64 හා 2011 අංක 49 දරන පනත් මගින් සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 31 (ඊ) වගන්තිය	ත්‍යාග සඳහා ගෙවීම් අර්ධ වාර්ෂිකව සිදුකළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 03 කදී එකතුව රු. 1,060,711ක ත්‍යාග ගෙවීම් සිදුකර තිබුණි.	ගෙවීම් කරගෙන යාමේදී වවුචර් පත් වල ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එක් වාරිකයක් ගෙවීම් කිරීමේදී වාරික දෙකක් වශයෙන් ගෙවීම් කරන ලද අතර, ඒ අනුව 2024 වර්ෂයේදී අවස්ථා 03 කදී ත්‍යාග ගෙවීම් සිදු කර ඇති බව දන්වමි.	නඩු වලට සහභාගී වූ නිලධාරීන් පිළිබඳ තොරතුරු රැස් කර පවත්වා ගනිමින් පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

අනුව පිහිටුවන ලද වෙරළ
ආරක්ෂක ත්‍යාග අරමුදලින්
ත්‍යාග ගෙවීම් කිරීමේ
මාර්ගෝපදේශ හා උපමාන
5(i) වගන්තිය

(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 264	ත්‍යාග මුදල් ප්‍රදානය කරන ලද නිලධාරීන්ගෙන් එම ත්‍යාග මුදල් ලැබුණු බවට තහවුරුවක් ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.	විගණන නිරීක්ෂණයට පිළිතුරු ලබා දී නොතිබුණි.	ත්‍යාග මුදල් ලැබුණු බවට අදාළ නිලධාරියාගෙන් තහවුරුවක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ)	2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයෙන් සංශෝධිත මුදල් රෙගුලාසි 877 හි 2 (ඉ) ඡේදය	අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ආරම්භයේ සිටම කටයුතු කර නොතිබුණි.	අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මෙම වර්ෂයේ සිට ඉදිරියට සිදු කරන බව දන්වමි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය ශුන්‍ය අගයක් ගෙන තිබූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 337,081 ක් විය. ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මුදල් පදනම මත පිළියෙළ කිරීමත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන උපවිත පදනම මත පිළියෙළ කිරීමත් මෙම මූල්‍ය ප්‍රතිඵලයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වෙරළ කලාපයේ අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් හා රජයේ අනෙකුත් නිලධාරීන් මැදිහත් වී ක්‍රියා කිරීම තුලින් අධිකරණය වෙත එක් රැස් වන දඩ මුදල් අදාළ නිලධාරීන් වෙත බෙදා හැරීම සඳහා එම මුදල් වෙරළ ආරක්ෂණ ත්‍යාග අරමුදල වෙත එක්රැස් කරගත හැකිවන පරිදි හා කඩිනමින් සම්බන්ධ පාර්ශවයන්ට බෙදාදීමට හැකිවන පරිදි දිවයිනේ අධිකරණ පද්ධතිය, පොලිස් ස්ථාන හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අතර විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නොතිබුණි.	වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකදී එකී පනතේ නීති ප්‍රතිපාදන වලට පටහැනිව අනවසර සංවර්ධන කාර්යයක් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකළ හැක.ඒ සඳහා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පැමිණිලි අත්‍යාවශ්‍ය නොවේ. කෙසේ වෙතත් මෙම පනත යටතේ පවරන ලද නඩු වලට අදාළ දඩ මුදල් එවන ලෙස දන්වා අධිකරණ අමාත්‍යාංශය මගින් සියළුම මහේස්ත්‍රාත් අධිකරණ	මහේස්ත්‍රාත් අධිකරණ හා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ තොරතුරු හුවමාරු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට කටයුතු කළ යුතුය.

මේ හේතුවෙන් මේ වන විට දිවයිනේ අධිකරණ පද්ධතිය තුළ නඩු කටයුතු වලින් අය වී තිබූ දඩ මුදල් හා පොලිස් නිලධාරීන් හා ඊට සම්බන්ධිත පාර්ශව වෙත ගෙවීම සඳහා තවදුරටත් කොපමණ මුදලක් ලැබිය යුතුව පවතිද යන්න වෙරළ ආරක්ෂණ ත්‍යාග අරමුදලට නිශ්චය කළ නොහැකිව තිබිණි. තවද භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කළ යුතු සියයට 40 ක දඩ මුදල් ප්‍රමාණය නිසි වේලාවට ප්‍රේෂණය කිරීමට නොහැකි වී ඇති බවත් නිරීක්ෂණය විය .

වලට ලිපියක් යොමුකරඇති අතර ඒ සම්බන්ධව පොලිස් ස්ථාන වෙත දැනුවත් කිරීම සිදුකරනු ලබයි.

(ආ) 2024 ජනවාරි මාසයේ නඩු කටයුතු අවසන් වී දඩ මුදල් ලෙස උසාවිය වෙත ගෙවා තිබූ රු.10,000ක්, 10,000 ක් හා 25,000 ක් වශයෙන් වූ එකතුව රු.45,000 ක මුදලක් වසරකට ආසන්න කාලයක් ගත වී තිබුනද එම දඩ මුදල් උසාවිය වෙතින් ගෙන්වා ගැනීමට අරමුදල අපොහොසත්ව තිබුණි

අධිකරණ වලින් එවා නොමැති දඩ මුදල් එවීමට කටයුතු කරන ලෙස අදාළ අධිකරණ වල මහේස්ත්‍රාත්වරුන් වෙත ලිපි මගින් දන්වා ඇත. අදාළ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එම දඩ මුදල් පළාත් සභා වලට බැර කර ඇති බැවින් ඒවා නැවත ගෙන්වා එවීමට අවශ්‍ය කටයුතු කිරීමට අදාළ අධිකරණ වලට සිදුවී ඇති බවද පෙනී යයි.

නඩු කටයුත්ත අවසන් වූ වහාම අධිකරණය මගින් දඩ මුදල් ලබාගෙන ප්‍රමාදයකින් තොරව දඩ මුදල් ගෙවීම සඳහා පළාත් සභාව හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර නිසි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය

(ඇ) 2024 වර්ෂයට පෙර වර්ෂයන් වෙනුවෙන් ත්‍යාග අරමුදල වෙත ලැබී තිබූ නඩු කටයුතු 198 ක් වෙනුවෙන් වූ රු.1,834,000 කින් නඩු කටයුතු 173 කට අදාළව රු. 1,707,750 ක් එම නඩු කටයුතු සඳහා සම්බන්ධ පාර්ශවයන් හඳුනාගෙන ගෙවීම් කිරීමකින් තොරව මහා භාණ්ඩාගාරය වෙත ප්‍රේෂනය කර තිබුණි. මේ හේතුවෙන් ත්‍යාග අරමුදල පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී තිබුණි.

වසර දෙකකට වඩා වැඩි කාලයක් පැරණි දඩ මුදල් ලැබීම් සඳහා පොලිස් ස්ථාන වලින් අදාළ නිලධාරීන්ගේ නාම ලේඛන ඉදිරිපත් නොවීම නිසා භාණ්ඩාගාරය වෙත මාරු කර ඇත. අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් සහභාගී වූ පොලිස් නිලධාරීන් කවුද යන්න නිවැරදිව හඳුනා ගැනීමට පොලිස් කාර්යාල වලට ද නොහැකි බැවින් තවදුරටත් ගිණුමේ රඳවා ගැනීම ඵලදායී නොවන බැවින් එසේ මහා භාණ්ඩාගාර වෙත මුදල් ප්‍රේෂණය කර ඇත.

ත්‍යාග අරමුදල පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කළ යුතුයි.

3.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ විගණනයට ඉදිරිපත් කළ තොරතුරු වලට අනුව තව දුරටත් ගෙවීමට ඇති වගකීම් ප්‍රමාණය රු.1,519,955 විය. නමුත් කෙටුම්පත් කාර්යය සාධන වාර්තාවේ 2024 දෙසැම්බර් 31 දිනට තව දුරටත් ගෙවීමට ඇති දඩ මුදල් ප්‍රමාණය රු.1,423,661 ක් ලෙස දක්වා තිබුණි.	විගණන නිරීක්ෂණයට අදාළ නොවන පිළිතුරක් ලබා දී තිබුණි.	මූල්‍ය තොරතුරු කාර්යය සාධන වාර්තාවේ නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.